

**බස්නාහිර පළාත් පරිවාස හා ලමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සභකාර නිවාසාවාරය හා  
නීවාසාවාරය තනතුර සඳහා වන බද්‍යා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය**

**01. සම්බන්ධ වන ආයතන**

1.1 දෙපාර්තමේන්තුව : බස්නාහිර පළාත් පරිවාස හා ලමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව  
යොමු අංකය : බප/පරිලුණු/අ/04/ස.න් දිනය : 2013.01.

1.2 අමාත්‍යාංශය : බස්නාහිර පළාත් අභ්‍යන්තර, දේශීය ගෙවෙදු, සමාජ සුඩා,  
කාන්තා කටයුතු, පරිවාස හා ලමා රක්ෂක සේවා සහ සහ කටයුතු අමාත්‍යාංශය  
යොමු අංකය : බන්මිලව/අ/05/පර/බ.ගැ/10 දිනය : 2013.01.

1.3 කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තනතුර අනුමත කිරීම :  
යොමු අංකය : ඩිජිම්ලිස්/බි/පොදු/11-2 දිනය : 2012.12.19

1.4 ප්‍රධාන ලේකම (බ.ප) නිර්දේශය :  
යොමු අංකය : දිනය :

1.5 ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාලේ නිර්දේශය :  
යොමු අංකය : දිනය :

1.6 බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාලේ නිර්දේශය :  
යොමු අංකය : දිනය :

1.7 ගරු ආන්ත්‍රිකාරණමාගේ අනුමැතිය :  
යොමු අංකය : දිනය :

02. පත්‍රකිරීම බලධාරීය
- බස්නාහිර පළාත් පරිවාස හා ලමා රක්ෂක සේවා විෂය භාර අමාත්‍යාංශ ලේකම්.
  - බස්නාහිර පළාත් ගරු ආන්ත්‍රිකාරණමාගේ අනුමැතිය ලද දින සිට ත්‍රියාන්තක වේ.

**03. සේවා ගණය පිළිබඳ විස්තර**

3.1 සේවා ගණය - කළමනාකරණ සභකාර තාක්ෂණික ජනාවන - පත්‍ර 2

3.2 ග්‍රේන් - 111, 11, 1

3.3 පැවතරන කාර්ය භාරය පිළිබඳ පොදු නිර්වචනය :

බස්නාහිර පළාත් පරිවාස හා ලමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතනයන්හි විධායක කළමනාකරණ හා පරිපාලන කාර්යන්හි නියුතු වැවත්තේ කාර්යයන්ට උපස්ථිතක හා/හෝ පහසුකාරක කරන වායන් අනුරින් තාක්ෂණික ස්වභාවයේ නොවන්නා මුද, එකල ස්වරුපයේ මුද, කාර්යයන් මෙම සේවා ගණයට පැවතීම්. මෙම ගණයට කාර්යයන් අනුරින් පත් කිරීම බලධාරීය විසින් විශේෂයන් නියම නොව දක්වන ලද කාර්යයන් මෙම සේවා ගණයට අයන් නිලධාරීන් විසින් ඉටු කළ යුතුය.

3.4 කාර්යයන් පැවතීම - පළාත් පරිවාස හා ලමාරක්ෂක සේවා ආකාමසාරිස් (බ.ප)

04. තනතුමෙන්/ තනතුරුවල ස්වභාවය - ස්ථිර, විශාල වැටුප් සහිතය.

## 05. වැටුප් :

- 5.1 වැටුප් අක්ත අංකය - MN- 1-2006 A (ර.ප.ව.6/2006(iv) අනුව)
- 5.2 වැටුප් පරිමානය - රු. 13,120-10x145-11x170-10x240-10x320- රු. 22,040  
(කළීන් කලට අනුමත කරනු ලබන වැටුප් වෙනුවේ අනුව වැටුප් කේත අංකයන් වෙනස් විය හැකිය)

## 5.3 ග්‍රේණි ක්‍රමයට අදාළ ආරම්භක වැටුප් පියවර :

ග්‍රේණිය	වැටුප් පියවර	වැටුප් කළය (රු.)
111	පියවර 01	13,120
11	පියවර 12	14,740
1	පියවර 23	16,680

සටහන :

- කළීන් කලට අනුමත කරනු ලබන වැටුප් වෙනුවේ අනුව වැටුප් පරිමානයන් වෙනස් විය හැකිය.

## 06. සේවා ගණයට අයන් තනතුරු / තනතුරු :

## 6.1 අනුමත තනතුරු නාම, අනුමත තනතුරු යෘතිවාච්‍ය හා එවාට පැවරෙන කාර්යයන් :

අනුමත තනතුරු නාම	තනතුරු අනුමත ග්‍රේණිය	අනුමත තනතුරු යෘතිවාච්‍ය	කාර්යයන්
සහකාර නිවාසාධාරීය	111/11/1	08	ලමයින් හා අයාවනයින් පිළිබඳ ආදා පනත/ප්‍රජාපතිය යටෙන් අධිකරණ නියෝග මත පුහරුන්ටාපන කටයුතු දදහා තුන් අවුරුදු කාල සීමාවකට සහනික කළ පාසුල්ගත කරන බාලක බාලිකාවන් පුහරුන්ටාපනය කිරීම, ඔවුන් සම්බන්ධව විෂය ගොනු පවත්වාගෙන යාම, එම බාලක බාලිකාවන්ගේ කායික, මානසික, සමාජීය, අධ්‍යාපනික හා වෘත්තීය අධ්‍යාපනික යෘතිවර්ධනය දදහා ප්‍රතිකාර සැලැස්ම සකස් කොට ක්‍රියාත්මක කිරීම සහන නිවාසාධාරයටුන්ට යහය දක්ව්මීන් උපරිම මූල්‍යාධාර්ය දදහා කටයුතු කිරීම.

ගරු ආස්ථිකාර්යතා විස්තර අනුමත කරන ලදී.  
ගරු ආස්ථිකාර්යතා විස්තර අනුමත කළ අය : 20/3/2011  
කොටු අංශය : ම.ඩ.ඩී.228

නිවායාචාරය	1	04	ලමයින් හා යොවනයින් පිළිබඳ ආදා පනත/ ප්‍රජාත්තිය යටතේ අධිකරණ නියෝග මත පුනරුත්ථාපන කටයුතු සඳහා තුන් අවුරුදු කාල සීමාවකට සහතික කළ පාසැල් ගත කරන බාලක බාලිකාවන් පුනරුත්ථාපනය නිරිම, ඔවුන් යම්බන්ධව විෂය ගොනු පවත්වා ගෙනි යාම එම බාලක බාලිකාවන්ගේ කායික, මානසික, සමාජීය, අධ්‍යාපනික හා වෘත්තීය අධ්‍යාපනික සංවර්ධනය සඳහා ප්‍රතිකාර යැලුළුම සහය් නොව ක්‍රියාත්මක කරමින් උපරිම පුහුණු දෙනු කටයුතු කිරීම.
------------	---	----	---

සටහන :

පළාත් රාජ්‍ය සේවයේ අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි කළින් කළට ගම්ම සංඛ්‍යාව ටෙනස් විය ගැනීය.

## 6.2 ඒකාබද්ධ නිලධාර සංඛ්‍යාව : 12

07. බදවා ගැනීමේ ක්‍රමය :

පළමුව සුදුසුකම් යහින අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් බදවා ගැනීම සිදු කරනු ලැබේ. සුදුසුකම් යහින අභ්‍යන්තර අයදුම්කරුවන් නොමැති විටක පමණක් විවෘතව බදවා ගැනීම සිදු කරනු ලැබේ.

7.1 බදවා ගන්නා ප්‍රතිශතයන් :

දිංචි	ප්‍රතිශතය
විවෘත	-
සිමිත	100%
කුයලුනා	-

7.2 විවෘත බදවා ගැනීම :

7.2.1 බදවා ගන්නා ගෞෂ්ඨය - 111 ගෞෂ්ඨය

7.2.2 සුදුසුකම් :

7.2.2.1 අධ්‍යාපන සුදුසුකම් :

- අ.පො.ස (සා.පෙළ) විභාගය දෙවරකට නොවැඩි වාර ගණනකදී සිංහල/දෙමළ හාඡාව සහ ගණිතය ඇතුළත්ව විෂයයන් 04කට සම්මාන සාමාර්ථ සහිතව මිනාම විෂයයන් 06 කින් සම්භව තුළිම. තුන් විෂයන් 05 ක් එක්වර සම්භව තුළිම.

සහ

- ii. අධ්‍යායන පොදු සහතික පත්‍ර (ලියස් පෙළ) විභාගයේදී පැරණි විෂය නිර්මාණය යටතේ විෂයන් 04කින් සමඟ්වීම/නව විෂය නිර්මාණය යටතේ විෂයන් තුන(03) කින් (සාමාන්‍ය පොදු පරිශ්‍යාකය හැර) සමඟ්ව තිබේ.

සහ

- iii. ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලයෙන් පිරිනමනු ලබන සමාජ වැඩ පිළිබඳ දා අවුරුදු බිජ්‍යාල්පාව ලබා තිබේ.

ඡෙව්

- iv. උපදේශකය පිළිබඳ රුපය විසින් පිළිගත් ආයතනයක එක් වසරකට තොළඳ ඩිජ්‍යාල්පාව පායමාලාවක් ලබා තිබේ.

#### 7.2.2.2 වෘත්තීය පූදුපුකම් : අදාළ තොළටි

#### 7.2.2.3 පෙනුම්ද : අදාළ තොළටි

#### 7.2.2.4 කායික පූදුපුකම් :

- i. අයදුම්කරු විශිෂ්ට වට්තයකින් හා කනුඩුරේ රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් මතා පෙනුවාය තත්ත්වයකින් යුත්තා විය යුතුය.
- ii. බස්නාහිර පළාත් ඕනෑම ප්‍රමාණයක ජේවා කිරීමටත්, කනුඩුරේ රාජකාරී ඉටු කිරීමටත්, ප්‍රමාණවත් ගාරිටික හා මානයික වශයෙන් යෝග්‍යතාවයෙන් යුත්ත විය යුතුය.

#### 7.2.2.5 ටෙනත් :

- i. අයදුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
- ii. අයදුම්පත් කැඳවන අවසාන දිනට පුරවාසන්න වසර 3 ක් අඛණ්ඩව බස්නාහිර පළාත් ස්ථීර පදිංචිය තිබිය යුතුය.
- iii. තනතුරට බදවා ගැනීම සඳහා අවශ්‍ය සියලු පූදුපුකම් සම්පූර්ණ කර තිබිය යුතු බවට අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ/ගැයට පත්‍රයේ සඳහන් කරනු ලබන දිනට එම පූදුපුකම් සැම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය. එමෙන්ම අයදුම්කරුවන් විසින් පූදුපුකම් සනාථ කිරීම සඳහා අදාළ සහතික වල පිටපත් අයදුම්පත්‍ය සමඟ ඉදිරිපත් කළ යුතුය.

#### 7.2.3 වියස :

##### 7.2.3.1 අවම සීමාව : අවුරුදු 22

##### 7.2.3.2 උපරිම සීමාව : අවුරුදු 40

ඡා. පාස්සිඩාරන්තා විසින් අනුමත තර්ජි ඉල්  
අ.ංඩ-228 29/3/2011

## 7.2.4 බඳවා ගැනීමේ ක්‍රමය :

### 7.2.4.1 ලිඛිත විභාගය:

සුදුසුකම් ලත් අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් පුරුෂපාඩු සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට නොහැකි අවස්ථාවක් ඇති වුවහොත් පත්කිරීම බලධාරයා විසින් රජයේ ගැයට පත්‍රයේ හෝ ප්‍රසිද්ධ ප්‍රවත්තපත් දැන්වීමක් මගින් හෝ ප්‍රසිද්ධ දැන්වීමක් පල කිරීම මගින් ඉහත 7.2.2 හි සඳහන් සුදුසුකම් සම්පූර්ණ කරනු ලැබූ අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැදාවා පත්කිරීම බලධාරයා විසින් හෝ පත්කිරීම බලධාරයා විසින් බලය පවරනු ලබන ආයතනයක් විසින් පවත්වනු ලබන ලිඛිත පරික්ෂණයක ප්‍රතිඵල අනුව කුසලතා අනුපිළිවෙළ මත ව්‍යුහාත්මක සම්මුඛ පරික්ෂණයක් මගින් සුදුසුකම් පරික්ෂා කර අදාළ පුරුෂපාඩු සංඛ්‍යාවට බඳවා ගැනීම කරනු ලැබේ. (ලිඛිත පරික්ෂණයේ විශය නිර්දේශය ඇමුණුම අංක 01 හි සඳහන් කර ඇත)

විෂයන්	උපරිම ලක්ෂණ ප්‍රමාණය	සම්බන්ධ ප්‍රමාණය
1. අභ්‍යන්තර හා මුද්‍රිත පරික්ෂණය	100	40
2. යාමානාස දැනීම	100	40

### 7.2.4.1.1 පවත්වන බලධාරයා : පත්කිරීම බලධාරයා

#### 7.2.4.2 වෘත්තීය පරික්ෂණය : අදාළ නොවේ

#### 7.2.4.3 යාමානාස සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ

#### 7.2.4.4 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය :

ඉහත 7.2.4.1 ලිඛිත පරික්ෂණයන් ඉහළම ලක්ෂණ ලබාගෙන ඇති අයදුම්කරුවන් කුසලතා අනුපිළිවෙළ මත ව්‍යුහාත්මක සම්මුඛ පරික්ෂණයක් මගින් සුදුසුකම් පරික්ෂා කර බලා ඉහළම ලක්ෂණ ප්‍රමාණයක් ලබාගෙන ඇති අයදුම්කරුවන් අනරින් සම්පූර්ණ නළ යුතු පුරුෂපාඩු සංඛ්‍යාවට බඳවා ගැනීම කරනු ලැබේ. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය පිළිබඳ විසින් ඇමුණුම අංක 02 යටතේ සඳහන් කර ඇත.

ලක්ෂණ ලබා දෙනු ලබන ප්‍රධාන ගිරිජ	උපරිම ලක්ෂණ ප්‍රමාණය	නොරා ගැනීමට සලකා බලනු ලබන අවම ලක්ෂණ ප්‍රමාණය
සම්මුඛ පරික්ෂණයේදී දක්වන ලද කුසලතාවය	100	50%

### 7.2.4.4.1 පවත්වන බලධාරයා : පත්කිරීම බලධාරයා

7.2.5 අයදුම්පත් කැදාවීමෙහි ක්‍රමය : රජයේ ගැයට පත්‍රයේ හෝ ප්‍රසිද්ධ ප්‍රවත්තපත් දැන්වීමක් මගින් හෝ ප්‍රසිද්ධ නිවේදනයක් පළකිරීම මගින්.

## 7.3 සිලින බදවා ගැනීම :

මෙම තහතුර සඳහා ප්‍රථමයන් බස්නාහිර පලාත් පරිවාස හා ලමාරක්ෂක සේවා අධ්‍යාර්තමෙන්තුවේ සේවයේ නිපුණ පුදුසුකම් ලත් අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් බදවා ගැනීම සිදු කරනු ලැබේ.

### 7.3.1 බදවා ගන්නා ගෞරීය - 111 ගෞරීය

#### 7.3.2 පුදුසුකම් :

##### 7.3.2.1 අධ්‍යාපන පුදුසුකම් :

- අ.පා.ස(සා.පෙල) විභාගය අද්විතීය වාර ගණනකදී සිංහල/දෙමළ භාෂාව සහ ගේනික ඇණුලන්ව ඕනෑම විෂයන් 06 ක්න් සමඟ්ව නිඩිය යුතුය. ඉන් විෂයන් 05 ක් එකවර සමඟ්ව තිබේ.

සහ

- අධ්‍යාපන පොදු යහැනික පත්‍ර (ලෝස් පෙළ) විභාගයේදී අවම වශයෙන් විෂයයන් එකක්වන් (01) (සාමාන්‍ය පොදු පරිභාශකය හැර) සමඟ්ව තිබේ.

##### 7.3.2.2 වෘත්තීය පුදුසුකම් : අදාළ ගොන්වී

##### 7.3.2.3 පළපුරුද්ද :

බස්නාහිර පලාත් පරිවාස හා ලමාරක්ෂක සේවා අධ්‍යාර්තමෙන්තුවේ සහකාර මෙටුන්, වෘත්තීය උපදේශක, පෙර පාසුල් ගුරු, නිවාස මානා, ලමාරක්ෂකරු යන තහතුරක සේවයේ ස්ථීර කර ඇති, වසර 05 ක සකුටුදායක සේවා කාලයක් යම්පුරුණ කර ඇති, එම තහතුරට අදාළ කාර්යක්ෂමතා කෙටිතුම සමත් හා භාෂා අවශ්‍යතාවය යම්පුරුණ කරන ලද නිලධාරීයකු විම.

##### 7.3.2.4 කායික පුදුසුකම් :

- අයදුම්කරු විශිෂ්ට විරිතයකින් හා තහතුරට රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවන් මනා සෞඛ්‍ය ත්වරිතයකින් යුතුක් විය යුතුය.
- බස්නාහිර පලාතක් ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, තහතුරට රාජකාරී ඉටු කිරීමටත්, ප්‍රමාණවන් භාරිරික හා මානසික වශයෙන් යෝග්‍යතාවයන් යුතුක් විය යුතුය.

### 7.3.2.5 ටෙනස් :

- අයදුමකරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය. අයදුමපත් කැදවන අවසාන දිනට පුරවායන්න වසර 3 ක් අඛණ්ඩව බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිය තිබිය යුතුය.
- පුරවායන්න වසර 05ක කාලයේමාව තුළ විනය ත්‍රියා මාර්ගයකට උක් ගොවී සිටිය යුතුය.
- නන්තුරට බදවා ගැනීම සඳහා අවශ්‍ය සියලු පුදුපුකම් සම්පූර්ණ කර තිබිය යුතු බව අයදුමපත් කැදිවීමේ නිවේදනයේ/ගැසට පත්‍රයේ සඳහන් කරනු ලබන දිනට එම පුදුපුකම් සැම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය. එමත්ම අයදුමකරුවන් විසින් පුදුපුකම් සහාර හිරිම සඳහා අදාළ සහතික වල පිටපත් අයදුමපතුය සමඟ ඉදිරිපත් කළ යුතුය.

### 7.3.3 වයස :

- 7.3.3.1 අවම සීමාව : අමුරද 24
- 7.3.3.2 උපරිම සීමාව : දැනට පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර ගස්වාගේ යෙදී සිටින්නන්ට උපරිම වයස් සීමාව අදාළ ගොවීම්,

### 7.3.4 බදවා ගැනීමේ ක්‍රමය :

7.3.4.1 ලිඛිත විභාගය : අදාළ ගොවීම්

7.3.4.2 වෘත්තීය පරික්ෂණය : අදාළ ගොවීම්

7.3.4.3 සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය : අදාළ ගොවීම්

7.3.4.4 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය :

පත්කිරීම බලධාරයා විසින් පුදුපුකම් උත් අභ්‍යන්තර අයදුම කරුවන්ගෙන් අයදුමපත් කැදවා ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයක් මගින් පුදුපුකම් පරින්ශා කර බලා ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබා ගෙනා ඇති අයදුමකරුවන් අනිරින් සම්පූර්ණ කළ යුතු පුරුණ්‍යාඩු සංඛ්‍යාවට බදවා ගැනීම පිදු කරනු ලැබේ. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය පිළිබඳ විස්තර ඇමුණුම අංක 03හි සඳහන් කර ඇත.

ලකුණු ලබා දෙනු ලබන ප්‍රධාන සිරුත්	උපරිම ලකුණු ප්‍රමාණය	නොරා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය
1. රාජකාරී කටයුතු වලදී ආයතනයට දක්වන උදි විශේෂ ආයක්ෂණික වියන්	25	50%
2. කාර්යය සාධනය ඇගැසීම	35	
3. සම්මුඛ පරික්ෂණයේදී දක්වන උදි කුයලනාවය	40	
එකතුව		100

### සටහන -

මෙම සම්බුද්ධ පරිජාතයේදී බදවා ගැනීම පරිපාලියට අනුකූලව පළ කරනු ලබන නිලධානයේ/ දැනුවීමේ සඳහන් සුදුසුකම් සපුරා කිවේද යන්න හා තනතුරට අදාළ රාජකාරී ඉටුකිරීමට සුදුසු කායික යෝග්‍යතාවයකින් පසුවන්නේද යන්න පිළිබඳවද පරිජාත කර බැඳෙනු ඇත.

#### 7.3.4.4.1 ව්‍යුහගත සම්බුද්ධ පරිජාත මත්ස්‍යලය පත්කරන බලධාරයා : පත් කිරීම බලධාරියා

**7.3.5 අයදුම්පත් කැදිවීමේ ක්‍රමය :** අභ්‍යන්තර දැනුවීම්, රජයේ ගැසට ප්‍රාග්ධනය හෝ ප්‍රසිද්ධ නිලධානයක් පළ කිරීම මගිනි.

**7.4 කුසලතා පදනම මත බදවා ගැනීම :** අදාළ අනාලවී.

### 08. කාර්යක්ෂමතා කඩුම විභාග :

8.1

කුමන කාර්යක්ෂමතා කඩුම් යන විග	කාර්යක්ෂමතා කඩුම සමත් විය යුත්තේ කොපමත වසර ගණනකට පෙරද	කාර්යක්ෂමතා කඩුම් ස්වභාවය ලිඛිත පරිගාතය/ වාන්ත්‍ය පරිගාතය/ සහතික පායමාලාව/ වෙනත්
1 වන කාර්යක්ෂමතා කඩුම	111 වන ග්‍රෑනියට බදවාගෙන වසර තුන (03)ක් ගන විමට පෙර පළමුවන කාර්යක්ෂමතා කඩුම් පරිජාතයෙන් සමත් විය යුතුය.	අමුණුම 4 බලන්න
2 වන කාර්යක්ෂමතා කඩුම	11 වන ග්‍රෑනියට උසස්වී වසර තුන (03) ක් ගනවීමට පෙර දෙවන කාර්යක්ෂමතා කඩුම් පරිජාතයෙන් සමත් විය යුතුය.	අමුණුම 5 බලන්න
3 වන කාර්යක්ෂමතා කඩුම	1 වන ග්‍රෑනියට උසස්වී වසර පහ (05) ක් ගන විමට පෙර තුන්වන කාර්යක්ෂමතා කඩුම් පරිගාතයෙන් සමත් විය යුතුය.	අමුණුම 6 බලන්න

8.2 කාර්යක්ෂමතා කඩුම පවත්වනු ලබන්නේ කොපමත කාලයකට වරක්ද:  
යටත් පිරිපෙයින් වර්ෂයකට එක් වනාවත්වන් පවත්වනු ලැබේ.

8.3 කාර්යක්ෂමතා කඩුම වලට අදාළ පරිජාත පවත්වනු ලබන බලධාරයින් කුවරුන්ද :  
කාර්යක්ෂමතා කඩුම විභාග පත්වීම බලධාරයා විසින් හෝ පත්වීම බලධාරයා විසින් බලය පවත්වනු ලැබේ.

## 09. හාජා ප්‍රවීණතාවය

9.1

සාක්ෂාත්	අශ්‍රේණිය	ලබාගත යුතු ප්‍රවීණතාවය
1. රාජ්‍ය හාජාව	111	සේවයට බැඳී ඇත්තේන් රාජ්‍ය හාජාවකින් නොවේ නම් පරිවාස කාලය තුළ රාජ්‍ය හාජාවකින් ප්‍රවීණතාවය ලබා ගත යුතුය.
2. අනෙක් රාජ්‍ය හාජාව	111	රාජ්‍ය පරිපාලන ව්‍යුත්තේ අංක 07/2007 හා රීට අනුශාංකික ව්‍යුත්තේ අනුව අදාළ මට්ටමේ හාජා ප්‍රවීණතාව ලබා ගත යුතුය.
3. සන්ධාන හාජාව	අදාළ නොවේ	

## 10. ග්‍රේනි උසස් කිරීම :

10.1 සහකාර නිවාසාලාරය තනතුරේ 111 වන ග්‍රේනියේ පිට 11 වන ග්‍රේනියට උසස් කිරීම :

10.1.1. සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම :

10.1.1.1 සපුරාලිය යුතු පූදුකම් :

i. පත්‍රීම ස්ථිර කර තිබීම.

ii. උසස් කිරීම සඳහා පූදුකම් ලබන දිනට සහකාර නිවාසාලාරය අවම වගයෙන් වසර දහයක (10) සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා එම කාලයිනාව තුළ පියුහුම වැළැඳුව වර්ධික උපයාගෙන තිබීම.

iii. අනුමත කාර්ය සාධන ඇගයිම පරිපාටිය අනුව උසස් කිරීමේ දිනට පෙරතුව වසර දහයක් (10) තුළ සනුවුදායක මට්ටමේ හෝ රීට ඉහළ කාර්ය සාධනයක් ජෙත්තුම් කර තිබීම.

iv. උසස් කිරීමේ දිනට පූර්වීයන්නතම වසර පහ (05) තුළ සනුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.

v. අදාළ මට්ටමේ අදවා රාජ්‍ය හාජා ප්‍රවීණතාවය ලබා ගෙන තිබීම.

vi. පළමුවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමඟ වි තිබීම.

10.1.1.2 උසස් කිරීමේ තුමස :

පූදුකම් සපුරාන නිලධාරීන් 11 ග්‍රේනියට උසස් කිරීම සඳහා පත්‍රීකිරීම බළධාරියා විසින් හුදුන්වා දෙනු ලැබූ ආකෘති පත්‍රය මගින් පත් කිරීමේ බළධාරියා වෙත අදාළ නිලධාරියා විසින් ඉල්ලීමක් කරනු ලැබූ විට, පත්‍රීකිරීම බළධාරියා විසින් පූදුකම් පරික්ෂා කර බැලීමෙන් අනතුරුව, ඉහන පූදුකම් සපුරාලන දිනය හෝ 111 ග්‍රේනියේ වසර 10 ක ගෝවා කාලය සම්පූර්ණ කරනු ලබන දිනය යන දෙකක් පසුව එලඹින දින පිට 11 ග්‍රේනියට උසස් කරනු ලැබේ.

### 10.1.2. සුවිශේෂ කාර්ය සාධනය අනුව උසස් කිරීම :

#### 10.1.2.1 යපුරාලිය පුතු සුදුසුකම :

- i. පත්‍රිම ජ්‍යෙෂ්ඨ කර තිබීම.
- ii. උසස් කිරීම සඳහා සුදුසුකම් ලබන දිනට සහකාර නීවාසාචාරය තනතුරේ 111 ග්‍රෑන්ඩයේ අවම වශයෙන් වසර හයක (06) සක්‍රීය ගෝවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා එම කාලයේමාව තුළ පියලම වැටුප වර්ධන නියමින දිනට උපයාගතන තිබීම.
- iii. අනුමත කාර්ය සාධන ඇගයිම පරිපාලය අනුව පුරවායන්න වසර හය (06) තුළම සුවිශේෂ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබීම.
- iv. උසස් කිරීමේ දිනට පුරවායන්න වසර පහ (05) තුළම සතුවුදායක ගෝවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- v. අදාළ මට්ටමේ දෙවන රාජ්‍ය හාජා පුවිණතාවය ලබා ගෙන තිබීම.
- vi. පළමුවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමින දිනට සමන් වී තිබීම.

#### 10.1.2.2 උසස් කිරීමේ ක්‍රමය :

පත්‍රිම බලධාරියා විසින් හෝ පත්‍රිම බලධාරියා විසින් බලය පවරනු ලබන ආයතනයක් විසින් පවත්වනු ලබන ලිඛිත පරිජ්‍යයක ප්‍රතිඵල මන ඉන් සමන් වන්නන් පත්‍රිම බලධාරියා විසින් සුදුසුකම් පරික්ෂා කර ඇදා යොමු අවශ්‍යතාවයන්ද සම්පූර්ණ කර ඇති නිලධාරයන් පත්‍රිම දින පිට වසර 06ක් සම්පූර්ණ වන දින පිට ත්‍රියාත්මක වන පරිදි සුවිශේෂ ක්‍රමය යටතේ 11 ග්‍රෑන්ඩයට උසස් කිරීම පත්‍රිම බලධාරියා විසින් සිදු කරනු ලැබේ.

#### සටහන :

- i. සුවිශේෂ කාර්ය සාධනය යටතේ 11 වන ග්‍රෑන්ඩයට උසස් වීම ලබා දීමේදී පවත්වනු ලබන පරිජ්‍යයන් සමන් වීම සඳහා අවම වශයෙන් ලකුණු 60% ක් ලබා ගත යුතුය. තවද සුවිශේෂ කාර්ය සාධනය යටතේ උසස් කිරීමේ පරිජ්‍යය සඳහා නිලධාරයකුට පෙනී සිටිය ගැක්වන් එක් වරක් පමණි. (විශාල විෂය නිර්දේශය ඇමුණුම අංක 07 යටතේ දක්වා ඇත)
- ii. නිලධාරයකුට පාලනය කළ අනාභුති විශේෂ හේතුවක් මන නියමින දිනට සුවිශේෂ කාර්ය සාධනය යටතේ උසස් කිරීමේ පරිජ්‍යයට පෙනී සිටීමට නොහැකි වූ අවස්ථාවන්හිදී පසුව පැවැත්වන අනියෝග්‍යතා පරිජ්‍යයට එම නිලධාරයට පෙනී සිටිය ගැක. එවැනි නිලධාරයකු සුවිශේෂ කාර්ය සාධනය යටතේ උසස් කිරීම සිදු කරන දිනය අලඟ සලකනුයේ එම විශාලය සමන් වූ දින චේ.

10.2 සහකාර නිවාසාචාරය තනතුරේ 11 වන ග්‍රේණියට පිට 1 වන ග්‍රේණියට උසස් කිරීම :

10.2.1. සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම :

10.2.1.1 සපුරාලිය පැන සුදුසුකම් :

- i. උසස් කිරීම සඳහා සුදුසුකම් ලබන දිනට සහකාර නිවාසාචාරය තනතුරේ 11 ග්‍රේණියේ අවම වශයෙන් වසර දහයක (10) සාම්‍ය සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ හා එම කාලයිමාව තුළ සියලුම වැටුප් වර්ධක උපයාගෙන තිබේ.
- ii. උසස් කිරීමේ දිනට පුරවාසන්නතම වසර පහ (05) තුළම සතුවූදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.
- iii. අනුමත කාර්ය සාධන ඇගයීම පරිපාලිය අනුව උසස් කිරීමේ දිනට පෙරානුව වසර දහයක් (10) හෝ තුළ සතුවූදායක මටවෙම් ගෝ රේට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම කර තිබේ.
- iv. දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමන් වී තිබේ.

10.2.1.2 උසස් කිරීමේ තුමය :

සුදුසුකම් සපුරාන තිලධාරීන් 1 ග්‍රේණියට උසස් කිරීම සඳහා පත්වීම බලධාරියා විසින් හයුන්වා දෙනු ලැබු ආකෘති පත්‍රය මගින් පත්වීම බලධාරියා වෙත අදාළ තිලධාරියා විසින් ඉල්ලීමක් කරනු ලැබු විට, පත්වීම බලධාරියා විසින් සුදුසුකම් පරික්ෂා කර බැලීමෙන් අනුතුරුව, ඉහත සුදුසුකම් සපුරාලන දිනය ගෝ 11 ග්‍රේණියේ වසර 10 ක සේවා කාලය සම්පූර්ණ කරනු ලබන දිනය යන දෙකෙන් පසුව එලෙන දින පිට 1 ග්‍රේණියට උසස් කරනු ලැබේ.

10.2.2 පුරිගණක කාර්ය සාධනය අනුව උසස් කිරීම :

10.2.2.1 සපුරාලිය පැන සුදුසුකම් :

- i. උසස් කිරීම සඳහා සුදුසුකම් ලබන දිනට සහකාර නිවාසාචාරය තනතුරේ 11 ග්‍රේණියේ අවම වශයෙන් වසර නමයක් (09) සාම්‍ය සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ හා එම කාලයිමාව තුළ සියලුම වැටුප් වර්ධක නියමිත දිනට උපයාගෙන තිබේ.
- ii. උසස් කිරීමේ දිනට පුරවාසන්නතම වසර පහ (05) තුළම සතුවූදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.
- iii. අනුමත කාර්ය සාධන ඇගයීම පරිපාලිය අනුව පුරවාසන්න වසර නමය (09) තුළම පුරිගණක කාර්ය සාධනයක් පෙන්වුම කර තිබේ.
- iv. දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමිත දිනට සමන් වී තිබේ.

### 10.2.2.2 උසස් කිරීමේ තුමය :

පත්වීම බලධාරියා විසින් හෝ පත්වීම බලධාරියා විසින් බලය පවරනු ලබන ආයතනයක් විසින් පවත්වනු ලබන ලිඛිත පරික්ෂණයක ප්‍රතිඵල මත ඉන් සමන් වන්නන් පත් කිරීමේ බලධාරියා විසින් පූදුසුකම් පරික්ෂා කර අදාළ සෙසු අවශ්‍යතාවයන්ද සම්පූර්ණ කර ඇති නිලධාරයන් 11 ප්‍රේක්ෂාව උසස් වසර නවය (09) ක් සම්පූර්ණ වන දින සිට ත්‍රියාන්තමක වන පරිදි පූර්වෙශී තුමය යටතේ 1 ප්‍රේක්ෂාව උසස් කිරීම පත්වීම බලධාරියා විසින් සිදු කරනු ලැබේ.

#### යටහන :

- පූර්වෙශී කාර්ය සාධනය යටතේ 1 වන ප්‍රේක්ෂාව උසස් වීම ලබා දිමේදී පවත්වනු ලබන පරික්ෂණයෙන් සමන් විම සඳහා අවම වශයෙන් ලකුණු 50% ක් ලබා ගත යුතුය. තවද පූර්වෙශී කාර්ය සාධනය යටතේ උසස් කිරීමේ පරික්ෂණය සඳහා නිලධාරයෙකුට පෙනී සිටිය හැකිකේ එක් වරක් පමණි. (විභාග විෂය නීරදේශය අමුණුම අංක 08 යටතේ දක්වා ඇත)
- නිලධාරයෙකුට පාලනය කළ ගොජුකි විෂයෙක් ගොජුවක් මත නියමිත දිනට පූර්වෙශී කාර්ය සාධනය යටතේ උසස් කිරීමේ පරික්ෂණයට පෙනී සිටීමට ගොජුකි යුතු අවස්ථාවන්හිදී පසුව පැවැත්වෙන අඩියෝග්‍යතා පරික්ෂණයට එම නිලධාරයාට පෙනී සිටිය හැක. එවැනි නිලධාරයෙකු පූර්වෙශී කාර්ය සාධනය යටතේ උසස් කිරීම සිදු කරන දිනය ලෙස සලකනුයේ එම විභාගය සමන් යුතු දින අවශ්‍ය යුතුය.

- සංලක්ෂණය :**
- පූර්වෙශී කාර්යසාධනය ඇගයිලේ තුමලවේදයක් රුපය විසින් හඳුන්වාදී ත්‍රියාන්තමක කරන ගොන් දැනට ත්‍රියාන්තමක වන වාර්ෂික කාර්යසාධන ඇගයිලේදී සංඛ්‍යාත්‍යායක මට්ටම භාර් ටට ඉගළ කාර්යසාධනයක් පෙන්වුම කරනු ලැබේ ඇති තැනැත්තන්ට පූර්වෙශී කාර්යසාධනය යටතේ උසස් කිරීම සඳහා වන ලිඛිත අඩියෝග්‍යතා පරික්ෂණය සඳහා පෙනී සිටීමට අවස්ථාව සලකා දෙනු ලැබයි.
  - සාමාන්‍ය මට්ටමේ කාර්ය සාධනය අනුව උසස් කිරීමේදී නියමිත දිනට කාර්යසාධන කඩුම සමන් ගොනාවන නිලධාරීන්ගේ උසස්වීම් උසස්වීම දිනය කාර්යසාධන කඩුම සමන් විමට ප්‍රමාද යුතු කාලයට සාමාන්‍ය කාලයකින් ප්‍රමාද කළ යුතුය.

### 11. තනතුරු වලට පත්කිරීම :

#### 11.1 පූදුසුකම් :

තනතුර	පූදුසුකම්	තොරා ගනු ලබන ආකාරය
නිවාසාචාරය	<ol style="list-style-type: none"> <li>සහකාර නිවාසාචාරය තනතුරේ 1 වන ප්‍රේක්ෂාව උසස්වීමක් ලබා නිවීම.</li> <li>සහකාර නිවාසාචාරය තනතුරේ 1 වන ප්‍රේක්ෂාව අදාළ කාර්යසාධන කඩුම සමන්ව නිවීම.</li> </ol>	පුරුෂපාඩු වන තනතුරු අනුව සම්මුඛ පරික්ෂණයක් පවත්වා සම්මුඛ පරික්ෂණයෙක්දී ඇමුණුම අංක 09 නි සඳහන් ලකුණු ලබා දිගම් පරිභාරිය අනුව ලබාගෙන් ලකුණු වල කුසලතා අනුපිළිවෙළට අනුව නිවාසාචාරය තනතුරට පත්කරනු ලැබයි.

සුචිත්‍ය :

අභ්‍යන්තර අයදුම්කරුවන් නිවායටාරය තනතුරට උසස් කිරීමේදී 1994.02.11 දිනැති රා.ප.ව අංක 11/94 හා 2000.03.02 දිනැති රා.ප.ව අංක 07/2000 අභ්‍යව වැඩුප පරිවර්තනය කරනු ලැබේ.

12. බේත්නාහිර පළාත් සහ යුතු සේවා කොමිජන් සහ කාර්ය පටිපාටික රික්වල දැක්වෙන පොදු කොන්දේසි වලට පරිභාෂිත වන්න මූ කොන්දේසි :

13. බයෝනාලිජි පළුවක් සහ රාජ්‍ය ශේෂව, කොමිෂන් සහ කාර්ය පටිපාටික රීති වල දැක්වෙන අර්ථ නිරුපණ වලට පරිබාජිර වන්නා මූල්‍ය අර්ථ නිරුපණ :

බස්නාහිර පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහ කාර්ය පරිපාලන රීතිවල දැක්වෙන අර්ථ නිරූපන වලට පරිඛාලිත වන්නා මු අර්ථ නිරූපන කිහිවක් වෙතතාත් ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහව/ බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරණා විමයා කටයුතු කරනු ඇත.

- #### 14. ଅନ୍ତରୀଗୁହଙ୍କା କିମି :

#### 14.1 111 ගෝනියට අන්තර්ග්‍රහණය කිරීම :

මෙම බදවා ගැනීමේ පරිපාටිය අනුමත වන දිනට සේවයේ යෙදී සිටින වසර දහයක (10) ක සේවා කාලයක් යුතු නොමැති නිලධාරීන් 111 වන ග්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ. වසර දහයක (10) ක සේවා කාලයක් යුතු ඇති එහෙක් සේවය ජ්‍රීර කර නොමැති මෝ පළමුවන කාර්යක්ෂමතා කඩුම් විභාගය නියමින දිනට සමත් වි නොමැති නිලධාරීන් ද 111 වන ග්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

#### 14.2 11 ගෙෂ්ඩියට අන්තර්ගුහණය කිරීම :

මෙම බදවා ගැනීමේ පරිපාටිය අනුමත වන දිනට වසර දහයකට (10) කට වැඩි සේවා කාලයක් යපුරා ඇති වසර විස්සක (20) සේවා කාලයක් සපුරා නොමැති, සේවය ස්ථිර කර ඇති, දෙවන රාජ්‍ය භාණා ප්‍රවිණනාවය ලබා ඇති භා දෙවන කාර්යක්ෂමතා කඩුම් විභාගය නියමිත දිනට සමත් වී ඇති නිලධාරීන් 11 ගෞරීයට අන්තරුග්‍රහනය කරනු ලැබේ. වසර විස්සකට (20) වැඩි සේවා කාලයක් යපුරා ඇති එහෙත් සේවය ස්ථිර කර නොමැති මහ් දෙවන කාර්යක්ෂමතා කඩුම් විභාගය නියමිත දිනට සමත් වී නොමැති නිලධාරීන්ද 11 ගෞරීයට අන්තරුග්‍රහණය කරනු ලැබේ. පැරණි බදවා ගැනීමේ පරිපාටිය යටතේ වසර දහයක් (10) ක් ඉක්මවා සේවය කර ඇති කාල සිමාව නළ බදවා ගැනීමේ පරිපාටියේ දෙවන ගෞරීයේ සේවා කාලය ලෙස යැලුණේ.

#### 14.3 | ග්‍රේනියට අන්තර්ග්‍රහණය කිරීම :

මෙම බදවා ගැනීමේ පරිපාටිය අනුමත වන දිනට නියමිත කාර්යක්ෂමතා කඩුම් විභාගය සමත්, සේවය සේවක තර ඇති, වසර විස්සකට (20) වැඩි සේවා කාලයක් සපුරා ඇති නිලධාරීන් 1 වන ග්‍රේනියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ. පැරණි බදවා ගැනීමේ පරිපාටිය යටතේ වසර විස්සක් (20) ක් ඉක්මවා සේවය කර ඇති කාල සිමාව නව බදවා ගැනීමේ පරිපාටියේ පළමුවන ග්‍රේනියේ ජේවා කාලය ලෙස සැලැන්.

**සටහන :** දැනට සේවයේ සේදී සිටින නිලධාරීන් ඒ ඒ ග්‍රේනියට අන්තර්ග්‍රහණය වූ පසු එම ග්‍රේනියේ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමත් විය යුතුය. ඒ සඳහා එම නිලධාරීන්ට ආයතන සංග්‍රහයේ 11 පරිවර්තනයේ 15 වගන්තියේ විධි විභාග යටතේ විභාග අවස්ථා තුනක (03) ක සහන කාලයක් ලබා දෙනු ලැබේ. එම සහන කාලය ඇතුළත නව පරිපාටියේ සඳහන් පරිදි කාර්යක්ෂමතා කඩුම් වලින් සමත් විය යුතු අතර එසේ සමත් වන නිලධාරීන් නව පරිපාටිය අනුමත වූ දින සිට එය සමත් වූවා සේ සැලැන්. පැරණි පරිපාටිය යටතේ නියමිත ග්‍රේනි වලට අදාළව දැනටමත් කාර්යක්ෂමතා කඩුම් සමත් නිලධාරීන් නව පරිපාටිය යටතේ ඉන් සමත් වූවා සේ සැලැන්.

#### 14.4 | නිවාසාචාරය තනතුරට පත්කිරීම :

මෙම තනතුර සිටින නිලධාරීන් පමණක් මෙම තනතුරට අන්තර්ග්‍රහණය කරනු ලැබේයා ප්‍රත්‍යාගා

#### 14.5 | සේවයට අන්තර්ග්‍රහණය කිරීම මත නිලධාරීන්ගේ අදාළ වැටුප :

පැරණි බදවා ගැනීමේ පරිපාටිය යටතේ බදවා ගන්නා ලද නිලධාරීන් ඉහත 14.1, 14.2, 14.3 සහ 14.4 අනුව අන්තර්ග්‍රහණය කිරීම මත එම නිලධාරීන්ගේ වැටුප වර්ධක දිනයෙහි වෙනසක් සිදු නොවේ.

**සටහන -** ඉහත තනතුරු වලට අන්තර්ග්‍රහණය කිරීම සේතුවෙන් නියමිත දිනදී අදාළ පංති වල / ග්‍රේනි වල ඒ ඒ නිලධාරීන් හට තිමිව පැවතී තුළුන්ගේ ජේත්ස්යේන්වයට හානියක් සිදු නොවේ.

15. මෙම පරිපාටියේ විධිවිභාග සලසා නොමැති කරනු ලැබු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රු ආණ්ඩුකාරනුමා විසින් තීරණය කරනු ඇතේ.

#### 16. අරිත් තීරුපන :

##### i. සනුවුදායක සේවා කාලය :

"සනුවුදායක සේවා කාලයක්" යනු රජයේ නිලධාරීයකු විසින් කාර්යක්ෂමව හා අනෙකුව රාජකාරීය තුළ කිරීම මගින්ද, සමත් විය යුතුව තිබු කාර්යක්ෂමතා කඩුම් නියමිත දිනට සමත්වීම මගින්ද, සේවක කිරීම සඳහා අවශ්‍ය ප්‍රයුෂකම සම්පූර්ණ කිරීම මගින්ද, එම කාලය ඇලදී උපයා ගත යුතුව තිබු සියලුම වැටුප වර්ධක උපයාගෙන ඇත්තා වූ සහ ඔහු විසින් දුව්‍යම ලැබීය යුතු වරදක් සිදු නොකරන ලද්ද වූ කාල සිමාවක් වන්නේය.

ii. සත්‍යිය සේවා කාලය :

"සත්‍යිය සේවා කාලය" යනු ස්වභිය තනතුරට අදාළ වැටුප් ලබමින් සත්‍ය වශයෙන්ම රාජකාරීයෙහි යෙදී සිටි සේවා කාලය චේ. රජයෙන් අනුමත ප්‍රසාද නිවාතු භාර අභාසුත් සියලුම වැටුප් රැණි නිවාතු කාල පරිවිෂේෂයන් සත්‍යිය සේවා කාලය සඳහා ගණනය කරනු ලොලුවෙත.

iii. නියමිත දිනය

අදාළ කාර්යක්‍රමනා කඩුම සමන්විය යුතු දිනය, "නියමිත දිනය" ලෙස අදහස් කෙරේ. ග්‍රෑනි උසස්වීම් වලදී නියමිත දිනට හෝ ඊට පෙර කාර්යක්‍රමනා කඩුම සමන්වන නිලධාරීන්ට බදවා ගැනීම් පරිපාටියේ සඳහන් පරිදි උසස්වීම් ලැබේමට හිමිකම් ඇත. නියමිත දිනට සමන් නොවන නිලධාරීන්ගේ උසස්වීම් දිනය කාර්යක්‍රමනා කඩුම සමන් විමට ප්‍රමාද යුතු කාලයට සමාන කාලයකින් ප්‍රමාද කළ යුතුය.

රඳ : වසර තුනකදී සමන් විය යුතු කාර්යක්‍රමනා කඩුම වසර හතරකින් සමන් වූව්‍යෙන් වසර දහයකින් ලැබිය යුතු උසස්වීම් ලැබෙනුයේ වසර එකාලුහකිනි.

## 17. උපලේඛන

අඩුකුම්	විස්තරය
අඩුකුම් 01	සහකාර නිවාසාචාරය තනතුරට බදවා ගැනීමේ ලිඛිත තරග විභාගය
අඩුකුම් 02	සහකාර නිවාසාචාරය තනතුරට බදවා ගැනීමේ (මිවිභා) ව්‍යුහගත් සම්මුඛ පරිශ්‍යාලැයේ ලකුණු ලබා දීමේ තුමය.
අඩුකුම් 03	සහකාර නිවාසාචාරය තනතුරට බදවා ගැනීමේ (සිමිභා) ව්‍යුහගත් සම්මුඛ පරිශ්‍යාලැයේ ලකුණු ලබා දීමේ තුමය.
අඩුකුම් 04	සහකාර නිවාසාචාරය තනතුරේ පළමු කාර්යක්‍රමනා කඩුම විභාගයේ විෂය නිර්දේශය
අඩුකුම් 05	සහකාර නිවාසාචාරය තනතුරේ දෙවින කාර්යක්‍රමනා කඩුම විභාගයේ විෂය නිර්දේශය
අඩුකුම් 06	සහකාර නිවාසාචාරය තනතුර අත්‍යවාසික සහකාර නිවාසාචාරය තනතුරේ 11 වන ග්‍රෑනියට උසස් කිරීමේ තරග විභාගයේ විෂය නිර්දේශය
අඩුකුම් 07	පුවියෙෂී කාර්යකාධිකාය මත සහකාර නිවාසාචාරය තනතුරේ 11 වන ග්‍රෑනියට උසස් කිරීමේ තරග විභාගයේ විෂය නිර්දේශය
අඩුකුම් 08	පුවියෙෂී කාර්යකාධිකාය මත සහකාර නිවාසාචාරය තනතුරේ 1 වන ග්‍රෑනියට උසස් කිරීමේ තරග විභාගයේ විෂය නිර්දේශය
අඩුකුම් 09	නිවාසාචාරය තනතුරට බදවා ගැනීමේ සම්මුඛ පරිශ්‍යාලැයේ ලකුණු ලබා දීමේ තුමය
අඩුකුම් 10	ග්‍රෑනි උසස්වීම් ලබාගැනීම සඳහා යුතු අයදුම්පත්‍රය

සකස් කළේ - අන්‍යනා .....

පරිශ්‍යා කළේ - .....

(විෂයභාර මාස්චිලික නිලධාරීය)

ආර්.ඩී. ජලින්ද,

සහකාර ලේකම්,

ජ්‍යෙෂ්ඨ, දේශීය ගෙවයා, සමාජ පුහු සාධන, කාන්තා

කටයුතු, පරිවාස හා ලමා රුසක සේවා සහ සහ කටයුතු

අමාකාශ්‍ය ගාස් (ඩ.ප)

ආර්. ඩී. ජලින්ද

නිර්මාණ කර ඉදිරිපත් කරමි.

අත්සන :.....

(දෙපාර්තමේන්තු ප්‍රධාන)

නම :පුගත් එස්. කුමාර

තනතුර :පරිවාස ශකාමයාරිස් (වැඩිලිපිලිස්)

දිනය :2013.01.21

නිල මූද්‍රාව :.....

**භාෂා සහ උස් රාජා අධිකාරීන්හා මිල්යාරිය ටලය**

ඡාම්පු අංකය : ඩිජිටල්/අච්/පරි/බ.ඩු/12

බස්නාහිර පළාත් පරිවාස හා ලමාරකුක සේවා දෙපාර්තමේන්තුවෙනි සහකාර නිවාසාවාරය තනතුර සඳහා යෝජිත මෙම බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කිරීම නිර්මාණ කරමි.

අත්සන :.....

නම :එම්.ඩී.එල්. රුදියෝ

ලේකම

ඡාම්පු, අද්‍යිය පෙවදු, සමාජ සුභසාධන,  
 කාන්තා කටයුතු, පරිවාස හා ලමා රක්ෂක  
 සේවා සහ සහා කටයුතු අමානායාගය

(බ.ඩ) ඩීම්. ඩී. එම්. රුදියෝ

ලේකම : යොමු, දැඩිය, පෙවදු, ඩොෂ ප්‍රමාදක තා  
 පාත්‍ර කටයුතු, පරිපාද නා පොරුවාසය නිය්‍යාමින් පළාත  
 ආන පිටුව දිගුකාන්ත මිලා  
 තුළේයාම.

දිනය : 2013.01.21

නිල මූද්‍රාව

: යොමු, දැඩිය, පෙවදු, ඩොෂ ප්‍රමාදක තා  
 පාත්‍ර කටයුතු, පරිපාද නා පොරුවාසය නිය්‍යාමින් පළාත  
 ආන පිටුව දිගුකාන්ත මිලා  
 තුළේයාම.

ඡාම්පු අංකය : 1516(1)

බස්නාහිර පළාත් පරිවාස හා ලමාරකුක සේවා දෙපාර්තමේන්තුවෙනි සහකාර නිවාසාවාරය තනතුර සඳහා යෝජිත මෙම බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කිරීම නිර්මාණ කරමි.

අත්සන :.....

නම :.....

ප්‍රධාන ලේකම (බ.ඩ)

දිනය : 2013. 02. 22

නිල මූද්‍රාව

ඩී. එම්. ඩී. ජයන්ති විජේතුංග  
 ප්‍රධාන ලේකම (බ.ඩ)  
 බස්නාහිර පළාත්

සං: බාජ්‍යාධ්‍යාධ්‍යාලි විස්තර දැනුවත තැන ලද,

විස්තර නිවාසාවාරය නිවාසාවාරය නිවාසාවාරය

මයාමු අංකය : .....

බස්නාහිර පලාත් පරිවාස හා ලුමාරුකා ජේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාචාරය හා නිවාසාචාරය තනතුර සඳහා වන මෙම බදවා ගැනීමේ පටිපාටිය බස්නාහිර පලාත් රාජ්‍ය ජේවා කොමිෂන් සභාව විසින් නිර්ගේ කර ඇත.

අන්යන : .....

නම : .....

ලේකම්

පලාත් රාජ්‍ය ජේවා කොමිෂන් සභාව (උ.ප)

දිනය .....

නිල මූල්‍ය

මයාමු අංකය : බ.භ.අ./228.....

බස්නාහිර පලාත් පරිවාස හා ලුමාරුකා ජේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාචාරය හා නිවාසාචාරය තනතුර සඳහා වන මෙම බදවා ගැනීමේ පටිපාටිය .මි.ඩ. රෝ. 11..... දින ගරු ආණ්ඩුකාරතුම, විසින් අනුමත කරන ලදී.

අන්යන : .....

නම : .....

ඩුනිල් අභ්‍යෑප්‍රිත්තාර ලේකම් (උ.ප)

දිනය : 20/12/2011.....

වි.ඩ. ආණ්ඩුකාර ලේකම්

නිල මූල්‍ය ති.ඩ. ආණ්ඩුකාර ලේකම් කාර්යාලය

98/4, නැව්‍යෝලෝජිස් පාර,

කොළඹ 05.

ඡරු ආණ්ඩුකාරතුම් විසින් දෙපාර්තමේන්තු මුද්‍රා යොමු කළ යුතු

කොළඹ අංකය : බ.භ.අ./228 දිනය : 20/12/2011

බස්නාහිර පලාත් පරිවාස හා ලුමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාචාරක තනතුරට බදවා ගැනීමේ ලිඛිත තරග විභාගයේ විෂය නිර්දේශය

01. විභාගයේ නම : බස්නාහිර පලාත් පරිවාස හා ලුමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාචාරක තනතුරට බදවා ගැනීමේ තරග විභාගය

02. විභාගය පිළිබඳ විස්තර :

ප්‍රශ්න පත්‍රය / විෂය සෙකුරය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
1. අභ්‍යන්තරාධිකාරී	පැය 01	100	40
2. සාමාන්‍ය දැනීම	පැය 01	100	40

03. පවත්වනු ලබන බලධාරියා : පත් කිරීමේ බලධාරියා විසින් ගෝ පත් කිරීමේ බලධාරියා විසින් බලය පවත්වනු ලබන ආයතනයක් විසින් පවත්වනු ලැබේ.

04. විභාගය සඳහා වන විෂය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
අභ්‍යන්තරාධිකාරී	අපේක්ෂකයාගේ භාජා හැකියාව තරකන ගක්නිය හා ගැනීනමය හැකියාව පරිභා කිරීම සඳහා සකස් වූවකි.
සාමාන්‍ය දැනීම	ආර්ථික, දේශපාලන, අධ්‍යාපන, සමාජයේ, සංස්කෘතික, විද්‍යාත්මක හ්‍රිඩා සෙකුරයන්හි දේශීය විදේශීය වශයෙන් විදෙශීය ව්‍යුහය් වන්නා වූ කාලීන පිද්ධින් පිළිබඳ අපේක්ෂකයාගේ දැනීම මැනීම සඳහා සකස් කළ ප්‍රශ්න පත්‍රයකින් සමත්වීම වේ.

අත්සන

(දෙපාර්තමේන්තු ප්‍රධානී)

නම : පුළුණු එස්. කුමාර

නොතුර : පරිවාස කොමිෂන් (පැ.ඩී)

දිනය : 2013.01.21

නිල මූල්‍ය : දුරක්ෂා දායාරිය  
ප්‍රධානී මාන්‍ය ප්‍රතිච්ඡල ප්‍රධානී

මිනින්දො ප්‍රජාතාන්ත්‍රික පක්‍රියාව සඳහා ප්‍රතිච්ඡල ප්‍රධානී

ලරද ආන්ත්‍රික රුහුණු සාම්ප්‍රදායික ප්‍රතිච්ඡල ප්‍රධානී  
උග්‍රහ ප්‍රතිච්ඡල ප්‍රධානී මාන්‍ය ප්‍රතිච්ඡල ප්‍රධානී

බස්නාහිර පදාත් පරිවාස හා ලමා රුකුකා සේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාවරය තනතුරට බදවා ගැනීමේ (විවෘත) ව්‍යුහගත සම්මුඛ පරිජාතයේ ලකුණු ලබා දීම් කුමය.

01. විභාගයේ නම : බස්නාහිර පදාත් පරිවාස හා ලමා රුකුකා සේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාවරය තනතුරට බදවා ගැනීමේ (විවෘත) ව්‍යුහගත සම්මුඛ පරිජාතය
02. සම්මුඛ පරිජාතය සඳහා ලකුණු ලබාදෙන තොරතු සහ ලකුණු ප්‍රමාණයන් :
- මෙම පරිපාලියේ 7.2.4.4 යටතේ පවත්වන ව්‍යුහගත සම්මුඛ පරිජාතයේ ලකුණු ලබා දෙන තොරතු :

ලකුණු ලබා දෙන ප්‍රධාන ක්ෂේත්‍ර	දායාත්මක උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු
සම්මුඛ පරිජාතයේදී දක්වන ලද කුසලතාවය (වයස් මට්ටම් අනුව ලමුන්ගේ කායික හා මානයික ව්‍යාචාරයේ, ලමා පෝෂණය හා ගෙංබයය, ලමා රෙකුවරණය, ලමා අයිතිවාසිකම්, පිළිබඳ දැනුමද, ලමුන් සමග කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අයුම්කරු තුළ තිබිය යුතු ආකල්ප / අවබෝධයද පරිජාත කරනු ලැබේ)	100	50

03. සම්මුඛ පරිජාතය පවත්වනු ලබන බලධාරියා : පත් කිරීමේ බලධාරියා විසින් ගෝ පත් කිරීමේ බලධාරියා විසින් බලය පවත්වනු ලබන ආයතනයන් විසින් පවත්වනු ලැබේ.

යටහනා:

මෙම තනතුර අනිශයින් සංඛ්‍යාව කටයුතු කළ යුතු ලමයින්ගේ වරියා පාලනයට සංශ්‍යාව අදාළ වන තනතුරකි. මෙම පරිපාලියේ 7.2.2 නී සඳහන් අයදුම්කරුවන් හා 7.2.4.1 නී සඳහන් ලිඛිත පරිජාතයට පෙනී සිටි අයදුම්කරුවන් අනුරින් පූදුපුකම් ලැබූ අයදුම්කරුවන් ව්‍යුහාත්මක සම්මුඛ පරිජාතයට කැදවනු ලැබේ. ලිඛිත ප්‍රෝශන පත්‍රයට 40 % ක් එහි අවම ලකුණු ප්‍රමාණය ලබා ගත්තා වූද, පත්‍රීම බලධාරියා විසින් ප්‍රමාණවන් බවට නීයම කරනු ලබන ඉහළ මට්ටමක මුළු ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා වූද, අපේක්ෂකයින් පමණක් ව්‍යුහාත්මක සම්මුඛ පරිජාතය සඳහා කැදවනු ඇත. ඉහත පූදුපුකම් ලබන අයදුම්කරුවන් ප්‍රමාණවන් සංඛ්‍යාවක් සිටි නම් පුරුෂාධි සංඛ්‍යාව මෙන් දෙගුණයක් වන අපේක්ෂකයින් සංඛ්‍යාවක් ව්‍යුහාත්මක සම්මුඛ පරිගාතය සඳහා කැදවනු ලැබේ. අයදුම්කරුවන් ලිඛිත පරිගාතයේදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව

ව්‍යුහාත්මක සම්මුඛ පරික්ෂණ මණ්ඩලයට ලබා දෙනු නොලැබේ. අමෙ බදවා ගැනීම පරිපාටියේ 7.2.4.4 තේදුයේ සඳහන් ව්‍යුහාත්මක සම්මුඛ පරික්ෂණය පැවැත්වීමේදී සම්මුඛ පරික්ෂණ මණ්ඩලය විසින්, මෙම කනෑරට අදාළ රාජකාරී ඉටු කිරීමට ඇති භැකියාව පිළිබඳව නිය්වීම ප්‍රශ්න ඉල්ලුම්කරුගෙන් විමසා නිය්වීම ලකුණු ප්‍රමාණයක් දිය යුතුය. ලමා නිමිකම්/අයිතින්, ලමයින්ගේ මානයික ත්‍රිත්වය හා රැකවරණය පිළිබඳ අත්දැකීම හා ගැනීම් දෙනුමක් ඇති නිශ්චලනකුට නොඅඩු විද්‍යාත් මණ්ඩලයක් පත්වීම් බලධාරයා විසින් පත්කාට ව්‍යුහාත්මක සම්මුඛ පරික්ෂණය පැවැත්විය යුතුය. පළාත් පරිවාස හා උමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරියා විසින් ලකුණු ලබා දීමක පියු නොකළ යුතු අතර අයදුම්කරුවන්ගේ අන්තර්භාවය හා සහතික පරික්ෂා කිරීමේ කාර්යයේ පමණක් නිරත විය යුතුය.

සකස් කළේ - අත්සන : 

(විෂය භාර ක්ෂීජ්‍ය මාණ්ඩලික නිලධාරියා)

නම : ඩේ.එම.එන්. විනුමසිලු

කනෑර : පරිපාලන නිලධාරී

දිනය : 2013.01.21

අත්සන

  
(දෙපාර්තමේන්තු ප්‍රධානී)

නම : පුරුෂ් එස්. කුමාර

කනෑර : පරිවාස ආකාමයාරීස් (වැඩිලු)

දිනය : 2013.01.21

නිල මූල්‍ය : ප්‍රතිත එස්. කුමාර

ක්‍රම නම ප්‍රතිත එස්. කුමාර  
විවිධ ප්‍රතිත එස්. කුමාර

යිකුතා කළේ - අත්සන : 

(විෂය භාර පෙනෙන්ය මාණ්ඩලික නිලධාරියා)

නම : ආර.ඩී. ජමිණිද

කනෑර : සහකාර ලේකම්

දිනය : 2013.01.21

අං. ඩී. ජමිණිද

සහකාර ලේකම්

සෞඛ්‍ය, ප්‍රතිත වෙළු, සමාජ ප්‍රතිකාරීය, පරිවාස හා  
උපාර්ශ්ව යහා සහ ප්‍රතිඵු අමාත්‍යාංශය  
විශ්වාසීර ප්‍රභා

නො... ප්‍රතිත එස්. කුමාර නො... ප්‍රතිත එස්. කුමාර  
නොනු අංකය බැං. 228 අංකය : 2013/03/11

අලුතුම 03

බස්නාතිර පළාත් පරිවාස හා ලමා රුකුක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාචාරය තනතුරට බදවා ගැනීමේ (සිමින) ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයේ ලකුණු ලබා දීමේ ක්‍රමය.

01. විභාගයේ නම : බස්නාතිර පළාත් පරිවාස හා ලමා රුකුක සේවා නිවාසාචාරය තනතුරට බදවා ගැනීමේ (සිමින) ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය

02. සම්මුඛ පරික්ෂණය සඳහා ලකුණු ලබාදෙන ගෙවුම් සහ උකුණු ප්‍රමාණයන් :

මෙම පරිපාලිතයේ 7.3.4.4 යටතේ පවත්වන ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයේ ලකුණු ලබා දෙන ගෙවුම් :

ලකුණු ලබා දෙන ලබන ප්‍රධාන ක්ෂේත්‍ර	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු
1. රාජකාරී කටයුතු වලදී ආයතනයට දක්වන ලද විශේෂ දායකත්වයන් (අක් දායකත්වයක් යදහා ලකුණු 5 බැඩින්)	25	
2. කාර්යය සාධනය ඇගැමී (උසස් කිරීමේ දිනට පුරවායන්නේ වසර 05 සඳහා) ඉනා භොඳයි - ලකුණු 07 මහාදයි - ලකුණු 05 සතුපුදායකයි - ලකුණු 03	35	
3.සම්මුඛ පරික්ෂණයේදී දක්වන ලද කුසලතාවය (වයස් මට්ටම අනුව ලමුන්ගේ කායික හා මානසික වර්යාවන්, ලමා පෝෂණය හා මෝබෑයි, ලමා රෙකුවරණය, ලමා අඩිත්වාසිකම්, පිළිබඳ දෙනුමද, ලුමින් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අයුදුමකරු තුළ ත්‍රියි යුතු ආක්ලප/ අවබෝධයද පරික්ෂා කරනු ලැබේ)	40	50
එකතුව	100	

03. සම්මුඛ පරික්ෂණය පවත්වනු ලබන බලධාරියා : පත් කිරීමේ බලධාරියා විසින් හෝ පත් කිරීමේ බලධාරියා විසින් බලය පවත්වනු ලබන ආයතනයක් විසින් පවත්වනු ලැබේ.

## සටහන:

මෙම තනතුර අතිශයින් සංඛ්‍යාව කටයුතු කළ යුතු ලමයින්ගේ වරයා පාලනයට සංශෝධන අදාළ වන තනතුරකි. මෙම බදවා ගැනීම පරිපාලියේ 7.3.4.4 උදෑයේ සඳහන් ව්‍යුහාත්මක සම්මුඛ පරිජ්‍යාණය පැවැත්වීමේදී සම්මුඛ පරික්ෂණ මණ්ඩලය විසින්, මෙම තනතුරට අදාළ රාජකාරී ඉටු කිරීමට ඇති ගැනීමාව පිළිබඳ නිශ්චිත ප්‍රශ්න ඉල්ලුම්කරුගෙන් විමසා නිශ්චිත ලක්ෂණ ප්‍රමාණයක් දිය යුතුය. මතා හිමිකම්/අයිතින්, ලමයින්ගේ මානයික තත්ත්වය හා රාජකාරී පිළිබඳ අන්දුකීම හා ගැනීම් දැනුමක් ඇති නිදහසාකුට නොඅඩු විද්‍යාත් මණ්ඩලයක් පත්වීම බලධාරයා විසින් පත්කාට ව්‍යුහාත්මක සම්මුඛ පරික්ෂණය පැවැත්විය යුතුය. පළාත් පරිවාස හා මතා රැක්ෂක සේවා අදාළතෙන්තුව නියෝගනය කරන නිලධාරියා විසින් ලක්ෂණ ලබා දීමක් සිදු නොකළ යුතු අතර අයදුම්කරුවන්ගේ අනානාත්මකය හා සහනික පරික්ෂා කිරීමේ කාර්යයේ පමණක් නිරත විය යුතුය.

සකස් කළේ - අත්සන : 2013/01/21

(විෂය භාර කැණිතය මාණ්ඩලික නිලධාරියා)

නම : ඩේෂ්. එම්. එන්. විජුමසින්දා

තනතුර : පරිපාලන නිලධාරි

දිනය : 2013.01.21

අත්සන :

(අදාළතෙන්තු ප්‍රධානී)

නම : පුරුෂ එස්. කුමාර

තනතුර : පරිපාශ කොමිෂන් (වැඩිපිටියාලියා)

දිනය : 2013.01.21

නිල මූද්‍රාව : පුරුෂ එස්. කුමාර

ව්‍යුහාත්මක ප්‍රධානී  
ව්‍යුහාත්මක ප්‍රධානී  
ව්‍යුහාත්මක ප්‍රධානී

සරිකා කළේ - අත්සන :

(විෂය භාර ප්‍රධානී මාණ්ඩලික නිලධාරියා)

නම : ආර්.ඩී. ප්‍රමුද

තනතුර : යහනාර උද්‍යාම

දිනය : 2013.01.21

ආර්. ඩී. ප්‍රමුද

සහකාර උද්‍යාම

සෞඛ්‍ය. ලදුකිය පෙවුනු, ප්‍රතිඵලිය ප්‍රතිඵලිය ප්‍රතිඵලිය ප්‍රතිඵලිය ප්‍රතිඵලිය ප්‍රතිඵලිය  
ලොමුවක සහ සහ ප්‍රතිඵලිය ප්‍රතිඵලිය ප්‍රතිඵලිය ප්‍රතිඵලිය ප්‍රතිඵලිය ප්‍රතිඵලිය

ව්‍යුහාත්මක ප්‍රධානී

ආත්ම්ව්‍යකාරුතා විසින් පැහැදු තරන මූලික තොතු අංකය : ට්ල්ක් මුද්‍රාව : 2013/01/21

ඇමතුම - 04

බස්නාතිර පදාන් පරිවාස හා ලමා රුපක සේවා දදාරකමේන්තුවේ සහකාර නිවාසාචාරය තනතුරට අදාළ පළමුවන කාර්යකාලතා කැඩුම් විභාගයේ විෂය නිර්දේශය

01. විභාගයේ නම : බස්නාතිර පදාන් පරිවාස හා ලමා රුපක සේවා දදාරකමේන්තුවේ සහකාර නිවාසාචාරය තනතුරට බෙදවා ගැනීමේ තරග විභාගය තනතුරට අදාළ පළමුවන කාර්යකාලතා කැඩුම් විභාගය.

02. විභාගය පිළිබඳ විස්තර :

ප්‍රශ්න පත්‍රය / විෂය නොතුය	කාලය	මුළු ලක්ෂණ	සමත් ලක්ෂණ
1. විෂයාත්මක අධ්‍යාපනය	පැය 02	100	40
2. ආයතන සංග්‍රහය	පැය 02	100	40

03. පවත්වනු ලබන බලධාරියා : පත් කිරීමේ බලධාරියා විසින් හෝ පත් කිරීමේ බලධාරියා විසින් බලය පවත්වනු ලබන ආයතනයක් විසින් පවත්වනු ලැබේ.

04. පවත්වනු ලබන්නේ නොපමණ කාලයීමාවකට වරක්ද යන වග : වර්ෂයකට වරක්

05. විභාගය සඳහා වන විෂය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
1. විෂයාත්මක අධ්‍යාපනය	<p>මෙම ප්‍රශ්න පත්‍රය නොවේ දෙකකින් යුතු කළයා ඇති ආකාරය, ලමා අපවාර ඇති විමර්ශන මත අනුමත සේවා දදාරකමේන්තුවේ සහකාර නිවාසාචාරය තනතුරට අදාළ පළමුවන කාර්යකාලතා කැඩුම් විභාගයේ නිර්දේශය.</p> <ul style="list-style-type: none"> <li>• 1 නොවේ :</li> <p>ශ්‍රී ලංකා ජාතියා ප්‍රජාතාන්ත්‍රික මාධ්‍ය ප්‍රතිඵල හා ලම්පාට බිලපා ඇති ආකාරය, ලමා අපවාර ඇති විමර්ශන මත අනුමත සේවා දදාරකමේන්තුවේ සහකාර නිවාසාචාරය තනතුරට අදාළ පළමුවන කාර්යකාලතා කැඩුම් විභාගයේ නිර්දේශය.</p> <li>• 2 නොවේ :</li> <p>කෘෂිකාලීන සාමාජිකයෙකු සේවා වැඩි කිරීම, කෘෂිකාලීන නායකත්වය, ආයතනීක වූහය, ආයතනීක රෙක්වර්ණය, වැඩි පැවරීම, ලමා හා යොවන අවශ්‍යතා, වාර්තාකරණය යන අංශ පිළිබඳ විෂය දැනුම් මැන බැඳීම.</p> </ul>
2. ආයතන සංග්‍රහය	ආයතන සංග්‍රහයේ II, III, IV, V, VIII, XII, XIII, XIV, XIX, XLVII පරිඵිජේද හා එම පරිවිජේද වලට අදාළව විතුලේල මතින් පසුකාලීනව සිදු කරන ලද සංග්‍රහයා අයුරින් මෙම ප්‍රශ්න පත්‍රය සකස් කරනු ලැබේ.

යටහන :

1. තහතුරට බෙදවා ගැනීමට ඉල්ලුම් කරන ලද හායා මාධ්‍යමයන් ම පිළිඳුරු සැපයිය යුතුවේ.
2. නනුතුරේ III වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම විභාගයට පෙනී සිටිම සඳහා පූජ්‍යකම් ලබත්.
3. සියලු විෂයයන් සඳහා එකම වාරයකදී හෝ වෙන් වෙන් විශයෙන් වාර කිහිපයකදී හෝ පෙනී සිටිමට අවසර ඇත.

අත්සන



(දෙපාර්තමේන්තු ජරධානි)

නම : පුගත් එස්. කුමාර

නනුතුර : පරිභාස නොමකාරීස (වැට්ටු)

දිනය : 2013.01.21

නිල මූල්‍ය : **කුරු 5 රුපු. අමුණ**  
කොමිෂන් ය කුරු 5 රුපු රුපු මෙය පූජ්‍යකම් නැවත පිළිගැනීම් නැතුවුතු නොවා

හරු ආය්ත්‍රිකාරුවන් විසින් පූජ්‍යම යාර්ථ පැරි  
නැතුවුතු නොවා දිනය : 2013/03/11

ඇමුණුම - 05

බස්නාහිර පදාන් පරිවාස හා ලමා රුකුකා සේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාචාරීය තනතුරට අදාළ ලේඛන කාර්යක්ෂමතා කඩුම් විභාගයේ විෂය නිර්දේශය

01. විභාගයේ නම : බස්නාහිර පදාන් පරිවාස හා ලමා රුකුකා සේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාචාරීය තනතුරට ලේඛන කාර්යක්ෂමතා කඩුම් විභාගය

02. විභාගය පිළිබඳ විෂ්තර :

ප්‍රශ්න පත්‍රය / විෂය අංශයාදය	කාලය	මූල ලක්ෂණ	සමත් ලක්ෂණ
1. විෂයානුබද්ධ අධ්‍යායනය	පැය 02	100	40
2. ආයතන සංග්‍රහය හා පදාන් මුල්‍ය රින්	පැය 02	100	40

03. පවත්වනු ලබන බලධාරියා : පත් කිරීමේ බලධාරියා විසින් හෝ පත් කිරීමේ බලධාරියා විසින් බලය පවත්වනු ලබන ආයතනයක් විසින් පවත්වනු ලැබේ.

04. පවත්වනු ලබන්නේ නොපමණ කාලයීමාවකට වරක්ද යන වග : වර්ෂයකට වරක්

05. විභාගය සඳහා වන විෂය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
1. විෂයානුබද්ධ අධ්‍යායනය	<ul style="list-style-type: none"> <li>ලමා මෙන්ස් විද්‍යාව සහ උපදේශනය පිළිබඳ සාමාන්‍ය දැනීම</li> <li>ලමා පෝෂණය හා සෞඛ්‍ය පිළිබඳ දැනීම</li> <li>ලමයින් ප්‍රතිඵලිත්තාපනයට අදාළ දැනීම</li> </ul>
2. ආයතන සංග්‍රහය හා පදාන් මුල්‍ය රින්	ආයතන සංග්‍රහය, බස්නාහිර පදාන් මුල්‍ය රින් පිළිබඳ සාමාන්‍ය දැනීම (ආයතන සංග්‍රහයේ XV, XVI, XXIV, XXVII, XXVIII, XLVII, XLVIII හා මුල්‍ය රින් 130 – 196 දක්වා, 215 – 244 දක්වා, 527, 541, 560 – 562 දක්වා වන පරිවිශේද හා එම පරිවිශේද වලට අදාළව වතුගල්ල මතින් පසුකාලිනව පිදු කරන ලද සංග්‍රහ අයුරින්)

සටහන :

- තනතුරට බදවා ගැනීමට ඉල්පුම් කරන ලද හාමා මාධ්‍යයන්ම පිළිතුරු සැපයිය යුතුවේ.
- තනතුරට II වැනි ග්‍රේනියේ නිලධාරීනු මෙම විභාගයට පෙනී සිටිම සඳහා පුදුපුකළ ලෙසිනි.
- පියලු විෂයයන් සඳහා එකම වාර්යකාදී හෝ වෙන් වෙන් වශයෙන් වාර කිහිපයකදී හෝ පෙනී සිටිමට අවසර ඇත.

අත්සන



(දෙපාර්තමේන්තු ප්‍රධානී)

නම

: මුහුදු එස්. තුමාර

තනතුර

: පරිවාස නොමයාරිස් (ව.ල.ව)

දිනය

: 2013.01.21

නිල මුදාව

: ප්‍රගත් එස්. තුමාර

නොමයාරිස්

නොමයාරිස් නොමයාරිස් නොමයාරිස්

අංක - 06

බස්නාහිර පළාත් පරිවාස හා ලමා රුකුක ගේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාචාරය තනතුරට අදාළ තේවන කාර්යාලයෙහි විෂය නිර්දේශය

01. විභාගයේ නම : බස්නාහිර පළාත් පරිවාස හා ලමා රුකුක ගේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාචාරය තනතුරට තේවන කාර්යාලයෙහි විෂය නිර්දේශය

02. විභාගය පිළිබඳ විස්තර :

ප්‍රශ්න පත්‍රය / විෂය පෙළෙනුය	කාලය	මූල්‍ය ලක්ෂණ	සමත් ලක්ෂණ
නීති රිති හා අන් පනත්	පැය 02	100	40

03. පවත්වනු ලබන බලධාරියා : පත් කිරීමේ බලධාරියා විසින් ගෝ පත් කිරීමේ බලධාරියා විසින් බලය පවත්වනු ලබන ආයතනයන් විසින් පවත්වනු ලැබේ.

04. පවත්වනු ලබන්ගේ ගොන් පත් පත් පෙළෙනුව වරක්ද යන වග : වර්ෂයකට වරක්

05. විභාගය සඳහා වන විෂය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
නීති රිති හා අන් පනත්	<ul style="list-style-type: none"> <li>දැන් නීති යාපුහායේ 1995 අංක 22 දරණ සංශෝධනය හා 1998 අංක 16 දරණ සංශෝධනය හා යාවත්කාලීන සංශෝධන පිළිබඳ සාමාන්‍ය දැනීම්.</li> <li>විශ්ව ලමා ප්‍රජාත්‍යාමාත්‍රතාවය සංශෝධන පිළිබඳව සාමාන්‍ය දැනීම්.</li> <li>ජාතික ලමා ආරක්ෂක අධිකාරී පනත්</li> <li>තරුණ වරදකරුවන්ගේ අභ්‍යන්තර ආභ්‍යන්තර පනත/ප්‍රජාත්‍යාමාත්‍රතාවය</li> </ul>

යටහන :

- තනතුරට බඳවා ගැනීමට ඉල්ලුම් කරන ලද භාජා මාධ්‍යයෙන්ම පිළිතුරු සැපයීය යුතුවේ.
- තනතුරට II වැනි ග්‍රේනෑයේ නිලධාරීනු මෙම විභාගයට පෙනී සිටිම සඳහා පූදුකම් ලබනි.
- පියලු විෂයයන් සඳහා එකම වාර්යකදී හෝ වෙන් වෙන් වශයෙන් වාර ක්‍රිඩ්‍යකදී අවශ්‍ය පෙනී සිටිමට අවසර ඇත.

අන්සන



(දෙපාර්තමේන්තු ප්‍රධානී)

නම

: සුගත් එස්. කුමාර

තනතුර

: පරිවාස ගොන්කාමයාරියා (වැංච)

දිනය

: 2013.01.21

නිල මූල්‍ය

: සුගත් එස්. කුමාර

ස්‍යාම්ප්‍රායිතයි

මෙම පත්‍රය ප්‍රතිච්ඡාලී සාම්ප්‍රායිතයි

ඇමුණුම - 07

බස්නාඩිර පලාත් පරිවාස හා ලමා රුකුක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාචාරය තහනුරට අදාළ සුවිශ්චීය කාර්ය සාධනය මත 11 වන ජ්‍යෙෂ්ඨයට උසස් කිරීමේ විභාගය

01. විභාගයේ නම : බස්නාඩිර පලාත් පරිවාස හා ලමා රුකුක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාචාරය තහනුරට අදාළ සුවිශ්චීය කාර්ය සාධනය මත 11 වන ජ්‍යෙෂ්ඨයට උසස් කිරීමේ විභාගය

02. විභාගය පිළිබඳ විස්තර :

ප්‍රශ්න පත්‍රය / විෂය කොන්තුය	කාලය	මුළු ලකුණු	සම්පූර්ණ ලකුණු
දෙපාර්තමේන්තු ස්ථාවර නියෝග හා සමාජ ප්‍රගත්‍යාකා වැඩි	පැය 02	100	60

03. පවත්වනු ලබන බලධාරියා : පත් කිරීමේ බලධාරියා විසින් ගෙවා පත් කිරීමේ බලධාරියා විසින් බලය පවත්වනු ලබන ආයතනයන් විසින් පවත්වනු ලැබේ.

04. පවත්වනු ලබන්නේ කොපමත කාලයීමාවකට වරක්ද යන වග : වර්ෂයකට වරක්

05. විභාගය සඳහා වන විෂය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
දෙපාර්තමේන්තු ස්ථාවර නියෝග හා සමාජ ප්‍රගත්‍යාකා වැඩි	<ul style="list-style-type: none"> <li>දෙපාර්තමේන්තුව යට්තෙන් පවත්නා සහතික කළ පාසල්, රුදුම් නිවාස, රජයේ ලමුන් හාර ගැනීමේ මධ්‍යස්ථානය සම්බන්ධව පනාවා ඇති ස්ථාවර නියෝග පිළිබඳ සාමාන්‍ය දැනුම</li> <li>සමාජ ප්‍රගත්‍යාකා වැඩි</li> </ul>

අත්‍යන්තර

(දෙපාර්තමේන්තු ප්‍රධානී)

නම : සුගන් එස්. කුමාර

තහනුර : පරිවාස කොමිෂන් (වැඩි)

දිනය : 2013.01.21

නිල මුද්‍රාව : සුගන් එස්. කුමාර  
නොමියාරිය

මෙම පිටපත ප්‍රතිච්ච්‍යාව දෙන තුළ ප්‍රතිච්ච්‍යාව නොමියාරිය නොමියාරිය නොමියාරිය

කළ: ආර්ථිකයාලා පිළිබඳ ප්‍රතිච්ච්‍යාව නාම ඉල.  
නොමියාරිය දින: 228 දිනය: 2013/03/11

අංකුණුම - 08

බස්නාහිර පළාත් පරිවාස හා ලමා රුකුණ සේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවාසාචාරය තනතුරට අදාළ පුරිලෝගි  
කාර්ය සාධනය මත 1 වන ග්‍රෑනීයට උසස් කිරීමේ විභාගය

01. විභාගයේ නම : බස්නාහිර පළාත් පරිවාස හා ලමා රුකුණ සේවා සහකාර නිවාසාචාරය තනතුරට  
අදාළ පුරිලෝගි කාර්ය සාධනය මත 1 වන ග්‍රෑනීයට උසස් කිරීමේ විභාගය

02. විභාගය පිළිබඳ විස්තර :

ප්‍රශ්න පත්‍රය / විෂය ශේෂය	කාලය	මුළු ලක්ෂණ	සම්පූර්ණ ලක්ෂණ
ප්‍රජාත්නි හා අණ පනත්	ඡැය 02	100	50

03. පවත්වනු ලබන බලධාරියා : පත් කිරීමේ බලධාරියා විසින් හෝ පත් කිරීමේ බලධාරියා විසින් බලය  
පවත්වනු ලබන ආයතනයක් විසින් පවත්වනු ලැබේ.

04. පවත්වනු ලබන්නේ කොළඹ කාලසීමාවකට වරක්ද යන වග : වර්ෂයකට වරක්

05. විභාගය සඳහා වන විෂය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
ප්‍රජාත්නි හා අණ පනත්	<ul style="list-style-type: none"> <li>ලමඩින් හා යොවනයින් පිළිබඳ ආදා පනත / ප්‍රජාත්තිය</li> <li>වරදකරුවන් පරිවාස හාරයට පත් කිරීමේ ආදා පනත / ප්‍රජාත්තිය</li> <li>තරුණ වරදකරුවන්ගේ අභ්‍යන්තරය විද්‍යාල ආදා පනත / ප්‍රජාත්තිය</li> <li>2008 අංක 01 දින ලමා සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ ප්‍රජාත්තිය</li> <li>විශ්ව ලමා ප්‍රජාත්තිය පිළිබඳ අවබෝධය.</li> </ul>

අන්තර්

(දෙපාර්තමේන්තු ප්‍රධානී)

නම : සුගන් එස්. කුමාර

තනතුර : පරිවාස කොමිෂන් (වැඩිලිපිලිය)

දිනය : 2013.01.21

නිල මුදාව : දුග්‍රෑස් එස්. කුමාර

ඒකාධිකාරීය

ඒකාධිකාරීය ප්‍රතිචාර ප්‍රතිචාර ප්‍රතිචාර

ඒකාධිකාරීය ප්‍රතිචාර ප්‍රතිචාර

ඒකාධිකාරීය ප්‍රතිචාර ප්‍රතිචාර

ගාලු ආත්මකාරුවා විසින් පත්‍ර සහාමත කරන ලදී.  
විභාග අංකය බැංකු: 228 දනය: 2013/03/11

බස්නාහිර පළාත් පරිවාස හා ලමා රෝක සේවා දදාර්තමේන්තුවේ නිවාසාචර්ය තනතුරට බද්‍ය ගැනීමේ පම්මුව පරීක්ෂණයේ ලක්ෂු ලබා දීමේ ක්‍රමය

### ලක්ෂු

1. ගොජ්ධිනාවය	20
( වසරකට ලක්ෂු 2 බැංක් උපරිම ලක්ෂු 20 )	
2. කුසලනාවය	80
• කාර්ය සාධනය	
(ආයත්නකම වයර 05ක කාර්ය සාධනය)	
සතුටුදායකයි	01
හොඳයි	02
ඉකා හොඳයි	05
	25
• අධ්‍යාපන පූදුසකම	
උපාධිය	10
අ.පො.ස(උ.මෙල)	05
සමාජ වැඩ පිළිබඳ ඩිජ්‍යල්පාව	05
පුර්මාධාර පිළිබඳ පායමාලා හඳුරා නිවිම	04
ආහාර හා ගෝන්ජනගත්වය පිළිබඳ පායමාලා හඳුරා නිවිම	04
• ටෙනත් භාෂා පිළිබඳ දැනුම	
I. ඉංග්‍රීසි භාෂා දැනුම	
(අ.පො.ස සා/මෙල විභාගය)	
විශිෂ්ටය	05
සම්මාන	03
සාමාන්‍යය	01
	05
II. දෙමළ භාෂා දැනුම	
(අ.පො.ස සා/මෙල විභාගය)	
විශිෂ්ටය	05
සම්මාන	03
සාමාන්‍යය	01
	05

• පරිගණක හැසිරවීම පිළිබඳ දැනුම	
චිප්පල්ටමා සහතික පත්‍රයකට(මාස 06 කට වැඩි) - 06	
සහතික පත්‍ර පාස්මාලා - 03	
(ලබා ඇති උසස්ම සහතිකයට උපරිම ලක්ෂණ 06)	06
• ප්‍රගාස්‍ය	06
(නියමිත පොදු ආකෘතියෙන් නිකුත් කර ඇති)	
උපරිම ලක්ෂණ 06 - එකකට ලක්ෂණ 02 බැඳීන් (2x3)	
• ගපාරුෂන්වය	05
එකතුව	
	<u>100</u>

.....  
.....  
.....

අත්සන  
(දෙපාර්තමේන්තු ප්‍රධානී)  
නම : පුෂ්‍ර එස්. කුමාර  
තනතුර : පරිවාස කොමිෂන් (ලැබ.)  
දිනය : 2013.01.21  
නිල මූල්‍ය : ඉතුරු එක් අමුර  
යොමු කළ මූල්‍ය රු 228 උපරිම දැනුම විසින් පිළිගැනීමෙන් නොවා

ගරු ආච්‍යුත්‍යාරුදා තොත් පැනවීම කරන ලද  
උපරිම මූල්‍ය රු 228 උපරිම දැනුම විසින් පිළිගැනීමෙන් නොවා  
උපරිම මූල්‍ය රු 228 උපරිම දැනුම විසින් පිළිගැනීමෙන් නොවා

බස්නාහිර පලාත් පරිපාස හා ලමා රැකික සේවා දෙපාර්තමේන්තුවේ සහකාර නිවායාවාරය තහතුරට අදාළ සාමාන්‍ය කාර්ය සාධනය / පුරිගෙෂී කාර්ය සාධනය යටෙන් 11/1 ගෞනීයට උසස්වීම් ලැබීම සඳහා අයදුම්පත්‍රය

### 1. නිලධාරියා පිළිබඳ තොරතුරු

- 1.1 අයදුම්කරුගේ සම්පූර්ණ නම : .....
- 1.2 ගුදුණුම්පත් අංකය : .....
- 1.3 සේවා ජ්‍යාහාය සහ එක් ලිපිනය : .....
- 1.4 අයත්වන සේවය හා තහනුර : .....
- 1.5 අයත්වන සේවා ගණය හා ගෞනීය : .....

### 2. පත්‍රිම පිළිබඳ තොරතුරු

- 2.1 පත්‍රිම දිනය : .....
- 2.2 පත්‍රිම ස්ථිර කළ දිනය : .....
- 2.3 සමන් වූ කාර්යකෘතිතා කඩුම හා සමන් දිනය :

සමන් වූ කාර්යකෘතිතා කඩුම	සමන් විය යුතු දිනය	සමන් වූ දිනය

### 2.4 සමන් වූ හාං ප්‍රවීණතා මට්ටම :

සමන් වූ හාං ප්‍රවීණතා මට්ටම	සමන් විය යුතු දිනය	සමන් වූ දිනය

### 3. උසස් විමට අදාළ තොරතුරු

- 3.1 උසස් විමට අපේක්ෂිත ගෞනීය : 11/1
- 3.2 උසස් විමට අපේක්ෂිත දාරාව : සාමාන්‍ය / පුරිගෙෂී
- 3.2.1 අවශ්‍ය සක්‍රීය සේවා කාලය සම්පූර්ණ කර තිබේද?      ඔවුන් / නැත

- 3.2.2 සත්‍රීය සේවා කාලය සම්පූර්ණ කළ දිනය : .....
- 3.2.3 අපේක්ෂිත සත්‍රීය සේවා කාලය තුළ සක්‍රමීදායක මට්ටමේ හෝ රේට ඉහළ මට්ටමේ කාර්ය සාධනයක් ජෙන්තුම් කර තිබේද ? ඔවුන් / නැත
- 3.2.4 තියෙන් වැඩිහිටි වර්ධක සියල්ල උපයාගෙන තිබේද ? ඔවුන් / නැත
- 3.2.5 උසස් වීමට පුර්වායන්න පස් වයර තුළ සක්‍රමීදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේද ? ඔවුන් / නැත
- 3.2.6 විනය දැඩිවම් ලබා තිබේද ? ඔවුන් / නැත
- 3.2.7 පුවිගේ කාර්ය සාධනය යටතේ වූ ලිඛිත විභාගය සමඟ වූ දිනය : .....
- 3.2.8 විභාගයේදී ලකුණු ලබා ගැනී ප්‍රමාණය : .....
- 3.2.9 පුවිගේ කාර්ය සාධනය යටතේ වූ ලිඛිත විභාගයට පෙනී පිටි වාර ගණන : .....
- 3.2.10 තියෙන් දිනට පුවිගේ කාර්ය සාධනය සඳහා වූ අභියෝගනා පරීක්ෂණය සමඟ වීමට ගොඟැනී වූයේ නම් රේට හේතු : .....

#### 4. අයදුම්කරුගේ ප්‍රකාශය

දූහත සඳහන් සියල තොරතුරු සන්න හා නිවැරදි බවත්, මා භව විරුද්ධ ගොනීමේ විනය පරීක්ෂණයක් ගොනුමැති බවත් ..... දින සිට සාමාන්‍ය කාර්ය සාධනය/ පුවිගේ කාර්ය සාධනය යටතේ 11/1 ප්‍රේක්ෂාව උසස් වීමට අදාළ පුළුසුකම් සපුරා ඇති බවත් සහතික කරමි.

දිනය :.....

(නිලධාරියාගේ අත්සන)

ගරු ආච්‍යුත්‍යාගාරය, පොරු පොලොන දාරක ලද  
ගොනු අංකය : 011/228 දිනය : 2013/03/11

## 5. ආයතන ප්‍රධානීයාගේ නිරද්‍යෝගය

ඉහත සඳහන් සියලු අතාරතුරු සත්‍ය හා නිවැරදි බවත්, ඉහත නම සඳහන්  
..... මහතා/මෙන්තිය/මහත්මිය ..... ගස්වා  
ගණයේ ..... ග්‍රෑනීයට සාමාන්‍ය කාර්ය සාධනය / පුවිගේම් කාර්ය සාධනය යටතේ උසස් කිරීම  
සඳහා වූ සියලු කරුණු සම්පූර්ණ කර ඇති බවත්, සැහීමකට පත් වෙමි. ඒ අනුව එම නිලධාරයා ඉහත  
ග්‍රෑනීයට උසස් කිරීම නිරද්‍යා කර අනුමතියට ඉදිරිපත් කරමි.

නම : .....

අත්සන : .....

දිනය : .....

නිල මුදාව : .....

## 6. දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ නිරද්‍යෝගය

ඉහත සඳහන් සියලු අතාරතුරු සත්‍ය හා නිවැරදි බවත්, ඉහත නම සඳහන්  
..... මහතා/මෙන්තිය/මහත්මිය ..... ගස්වා  
ගණයේ ..... ග්‍රෑනීයට සාමාන්‍ය කාර්ය සාධනය / පුවිගේම් කාර්ය සාධනය යටතේ උසස් කිරීම  
සඳහා වූ සියලු කරුණු සම්පූර්ණ කර ඇති බවත්, සැහීමකට පත් වෙමි. ඒ අනුව එම නිලධාරයා ඉහත  
ග්‍රෑනීයට උසස් කිරීම නිරද්‍යා කර අනුමතියට ඉදිරිපත් කරමි.

නම : .....

අත්සන : .....

දිනය : .....

නිල මුදාව : .....

## 4. අමාත්‍යාංශ ලේකම්ගේ නිරද්‍යාය/අනුමැතිය

ඉහත සඳහන් සියලු නොරහුරු සත්‍ය හා නිවැරදි බවන්, ඒ අනුව .....

මහතා/මහත්මිය/මහත්මිය ..... සේවා ගණයේ ..... ගෞරීයට සාමාන්‍ය

කාර්ය සාධනය / පූර්වීකී කාර්ය සාධනය යටතෙන් ..... දින සිට උයස් කිරීම අනුමත කරමි.

නාම :.....

අත්සන :.....

දිනය :.....

නිල මුද්‍රාව :.....

ඒවා ආත්මකාරුවා එසේත් අනුමත කරන ලදී.  
උග්‍ර අංකය නි.ව්.ක්.228/මය. 10.3/03/11  
ප්‍රාසු අංකය නි.ව්.ක්.228/මය. 10.3/03/11